

PRIME ENTRY BOOKS (Part-I)

S. Madushanka

B.Sc (Mgt) Accounting (Special) (U.G)

University of Sri Jayewardenepura

මූලාශ්‍ර ලේඛන හා මූලික පොත්වල වැදගත්කම

මූලාශ්‍ර ලේඛන

- ගනුදෙනුව ගිණුම්ගත කිරීම සඳහා පදනම් ලියවිල්ලක් ලෙස මූලාශ්‍ර ලේඛන යොදා ගැනීම.
- ගනුදෙනුවට අදාළ සම්පූර්ණ විස්තර දැනගත හැකි වීම.
- ගනුදෙනුව සිදු වූ බවට ලිඛිත සාක්ෂියක් ලෙස යොදා ගත හැකි වීම.
- මූලාශ්‍ර ලේඛනයට අත්සන යොදා ඇති නිලධාරියා වෙත එහි වගකීම පැවරිය හැකි වීම.

මූලික සටහන් පොත්

- සමාන වර්ගයේ ගනුදෙනු සාරාංශ කර එකම පොතක පවත්වා ගෙන යාම නිසා ලෙජරයට පිටපත් කිරීම පහසු වීම
- අමතකවීම් හා අත්හැරීම් දෝෂ අවම වීම
- ගනුදෙනු වාර්තා කිරීමේ දී සිදු වූ දෝෂ ඉක්මනින් අනාවරණය කර ගත හැකි වීම.
- ව්‍යාපාර ගනුදෙනු මනා පාලනයකින් යුතුව පවත්වාගත හැකි වීම.
- වෙන ම කාර්ය මණ්ඩලයක් මගින් මූලික සටහන් පොත් පවත්වා ගෙන යාම නිසා ගිණුම් කටයුතු පහසු වීම.

ගනුදෙනු, මූලික සටහන් පොත් සහා මූලාශ්‍ර ලේඛන

ගනුදෙනුව	මූලාශ්‍ර ලේඛනය	මූලික පොත
1. මුදල් හා වෙක්පත් ලැබීම්	ලදුපත	මුදල් ලැබීම් ජර්නලය
2. බැංකු ගිණුමෙන් ගෙවීම්	ගෙවීම් වවුචරය	මුදල් ගෙවීම් ජර්නලය
3. ව්‍යාපාරයේ ස්වභාවය මත සුළු ගෙවීම්	සුළු මුදල් වවුචරය	සුළු මුදල් ගෙවීම් ජර්නලය
4. වෙළඳ භාණ්ඩ ණයට ගැනීම	ගැනුම් ඉන්වොයිසිය	ගැනුම් ජර්නලය
5. වෙළඳ භාණ්ඩ ආපසු යැවීම	හරපත	ආපසු යැවුම් ජර්නලය
6. වෙළඳ භාණ්ඩ ණයට විකිණීම	විකුණුම් ඉන්වොයිසිය	විකුණුම් ජර්නලය
7. වෙළඳ භාණ්ඩ ආපසු එවීම	බැරපත	ආපසු එවුම් ජර්නලය
8. අනිකුත් මූලික සටහන් පොත්වල සටහන් නොවූ	ජර්නල් වවුචරය	පොදු ජර්නලය

නිදසුන්

(01) කල්පනී ව්‍යාපාරය විකිණීම සඳහා එකක් රු. 800 බැගින් ළමා ඇඳුම් 100ක් සඳීපා පැෂන් වෙතින් මිල දී ගත් අතර, මෝස්තර වෙනස්වීම මත ළමා ඇඳුම් 10ක් ආපසු යවන ලදී. කල්පනී ව්‍යාපාරයට අදාළ ව,

- 1) මූලාශ්‍ර ලේඛන නම් කරන්න.
- 2) එම මූලාශ්‍ර ලේඛනවලට අනුව පිළියෙල කරන මූලික සටහන් පොත් නම් කරන්න.
- 3) සඳීපා පැෂන් ව්‍යාපාරයේ මූලාශ්‍ර ලේඛන හා මූලික සටහන් පොත් නම් කරන්න.

(02) ලිපි ද්‍රව්‍ය මිලට ගෙන විකිණීමේ කටයුතුවල නිරත “නිශා බුක්ෂ් ෂොප්” ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා එකක් රු. 1 500/- බැගින් ලී පුවු 10 ක් 2016/10/15 වෙනි දින මිලට ගන්නා ලදී. මෙම ගනුදෙනුවට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික සටහන් පොත තෝරන්න.

ගෙවීම් වවුචරය - මුදල් ගෙවීම් ජර්නලය

ජර්නල් වවුචරය - පොදු ජර්නලය

ඉන්වොයිසිය - ගැනුම් ජර්නලය

හරපත - පොදු ජර්නලය

ඉන්වොයිසිය - විකුණුම් ජර්නලය

(03)

ඉන්වොයිසිය

කාරක ව්‍යාපාරය

පළමු පටුමග

රත්නපුරය

මධුරි ව්‍යාපාරය

සමනල මාවත

පැල්මඩුල්ල

ඉන්වොයිසි අංකය: 0048

2017.01.05 දින

අනු අංක	විස්තරය	ප්‍රමාණය	ඒකකය ක මිල	වටිනාක ම
01	පිටු 80 අභ්‍යාස	500	30	15 000
02	පොත් පිටු 120 සි.	200	90	18 000
03	ආර්. පොත් විත්‍ර	100	150	15 000
04	පොත්	100	60	6 000
	පැස්ටල් පෙට්ටි			54 000
				(5 400)
	අඩු කළා : වට්ටම 10%			48 600

සැ.යු. 2017/01/31ට පෙර මුදල් ගෙවන්නේ නම් 5% වට්ටමක්.

අත්සන් කළේ

කළමනාකරු

ඉහත ගැනුම් ඉන්වොයිසිය නිරීක්ෂණය කර, එහි
අන්තර්ගත මූලික කරුණු 06ක් ලියන්න.

1. 4.
2. 5.
3. 6.

(04) පහත සඳහන් එක් එක් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න ඉදිරියෙන් දක්වන්න.

(1) ව්‍යාපාරයක්, නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට මිල දී ගත් ලී බඩු සටහන් කෙරෙන, මූලික සටහන් පොත පොදු ජර්නලය වේ. ()

(2) ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා යන්ත්‍රයක් ණයට ගැනීමට අදාළ මූලාශ්‍ර ලේඛනය ගැනුම් ඉන්වොයිසයි. ()

(3) මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කිරීමට මූලාශ්‍ර ලේඛන යොදා ගැනීම කළ යුතු වේ. ()



2022
ADVANCED
L E V E L

ACCOUNTING

M A S S C L A S S

ONLINE CLASS

ZOOM තාක්ෂණය ඔස්සේ...

ලියාපදිංචි විමට :-

076 36 55 550



සෙනසුරාදා
උදෑසන 8.30

සුප්‍රත් මධ්‍යශාලා

B.sc.(Mgt) Accounting (Special) (U.G.)
University of Sri Jayewardenepura